

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

වනසත්ව සංරක්ෂණ අරමුදලේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(3) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට අරමුදලේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහය ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය

ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, අරමුදල අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරීත්වය අරමුදල ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා අරමුදල අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

අරමුදලේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, අරමුදලේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු

කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මහඟුරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මග හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් අරමුදලේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා අරමුදලේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ අරමුදලේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ අරමුදලේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, අරමුදල ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව, සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල නොවීම

අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත අංක 01 හි 76 ඡේදයේ (ඇ) හා (ඈ) ඡේදයන් ප්‍රකාරව වත්කම්, ජංගම වත්කම් හෝ ජංගම නොවන වත්කම් ලෙස වර්ගීකරණය කළ යුතු වුවද අරමුදලේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ සඳහන් රු.1,386,999,613 ක් වූ ආයෝජන එසේ වර්ගීකරණය කර දක්වා නොතිබුණි.	පසුගිය වර්ෂයේ හා ඊට පෙර වර්ෂවල සිට ඉදිරිපත් කරන ලද ආකාරයටම ආයෝජන මුළු අගය දක්වා ඇති අතර, 2025 වර්ෂයේ සිට ආයෝජන ජංගම සහ ජංගම නොවන ලෙස වර්ගීකරණය කර දැක්වීමට කටයුතු කරන බව දන්වා සිටිමි.	ගිණුම්කරණ ප්‍රමිතවලට අනුගත විය යුතුය.
(ආ) රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත අංක 01 හි 119(ඇ) ඡේදය ප්‍රකාරව ස්කන්ධය වෙනස් වීමේ ප්‍රකාශයේ සංරචකයන් සඳහා කාල පරිච්ඡේදය ආරම්භයේදී සහ අවසානයේදී ධාරණ අගය අතර සැසඳීමක් වෙන වෙනම හෙළිදරව් කළ යුතු වුවද එසේ සිදුකර නොතිබුණි. එසේම ඉකුත් වර්ෂයට අදාළ රු.165,066,545 ක් වූ විදුලිවැට ක්ෂය ගැලපීම් සහ ඉකුත් වර්ෂයේ ආදායම් ලෙස හඳුනාගෙන නොතිබූ රු.1,127,473 ක් වූ දැව සහ දර විකිණීමේ ආදායම් ලැබීම්, ස්කන්ධය වෙනස් වීමේ ප්‍රකාශයේ දක්වා නොතිබුණි.	සංශෝධිත ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශයක් වෙනම සකස් කර ඇති අතර, 2025 වර්ෂයේ සිට එලෙස වෙනස්වීම් සංශෝධිත ප්‍රකාශයක් මගින් ඉදිරිපත් කිරීමට කටයුතු කරමි. විදුලි වැට ක්ෂය ගැලපීම් රු.165,066,545 සමුච්චිත අරමුදලට ගලපා ඇත.	ගිණුම්කරණ ප්‍රමිතවලට අනුගත විය යුතුය.
(ඇ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත අංක 07 හි 65 ඡේදය ප්‍රකාරව වත්කමක අවශේෂ වටිනාකම හා ප්‍රයෝජනවත් ජීවිත කාලය වාර්ෂිකව සමාලෝචනය නොකිරීම නිසා පිරිවැය රු. 113,346,514 ක්වූ රථවාහන 62ක් සම්පූර්ණයෙන් ක්ෂය කර තිබූ නමුත් තවදුරටත් භාවිතයට ගනිමින් පැවතුණු අතර ඒ අනුව ඇති වූ ඇස්තමේන්තුගත දෝෂය ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත අංක 03 ප්‍රකාරව ප්‍රතිශෝධනය කිරීමට කටයුතු කර නොතිබුණි.	ආයතනයේ ක්ෂය ප්‍රතිපත්තිය අනුව මෙම වත්කම්වල ක්ෂය 20% ක් ලෙස හඳුනා ඒ අනුව ක්ෂය කිරීම් සිදු කර ඇත. මෙම කරුණ පිළිබඳ ක්ෂය ප්‍රතිපත්තිය ඉදිරියේදී සමාලෝචනය කිරීමට හා අවශ්‍ය වෙනස්කම් ඇතොත් සිදු කිරීමට කටයුතු කරන බව දන්වා සිටිමි.	ගිණුම්කරණ ප්‍රමිතවලට අනුගත විය යුතුය.

1.5.2 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) උද්‍යාන පිවිසුම් ගාස්තු, සේවා ගාස්තු, වාහන ඇතුළත් කිරීමේ ගාස්තු, බංගලාවල රෙදිපිළි කුලියට දීමේ ගාස්තු හා ඇත් අතුරු සෙවන	දෙපාර්තමේන්තු ගිණුම මහාභාණ්ඩාගාර ගිණුම සමඟ 2024.12.31 දිනට සැසඳීමක් සිදු කරන බැවින් ගිණුම් පොත්	සියලුම ආදායම් වර්ෂ අවසානයේ ගිණුම් ගත කිරීමට හැකිවන ආකාරයේ ක්‍රමයක්

පහසුකම් ගාස්තු යන ප්‍රභවයන් යටතේ කලාප කාර්යාල වෙතින් ප්‍රධාන කාර්යාලයේ බැංකු ගිණුමට මාරු කර තිබූ රු. 507,437,762 ක් ආදායම් ලෙස ගිණුම්ගත කර තිබුණද මුදල් පොතට ඇතුළත් කර නොතිබීම නිසා බැංකු සැසඳුම් ප්‍රකාශයේ හඳුනා නොගත් තැන්පතු වශයෙන් දක්වා මූල්‍ය ප්‍රකාශනවල ලැබිය යුතු ආදායම් වශයෙන් ගිණුම්ගත කර තිබීමෙන් මුදල් පොතේ ශේෂය රු. 507,437,762 ක් අඩුවෙන් ද ලැබිය යුතු ආදායම් රු. 507,437,762 ක් වැඩියෙන් ද දැක්විණි.

(ආ) 2024 දෙසැම්බර් 31 දිනට වැලි කැනීම ව්‍යාපෘතියෙන් ලැබිය යුතුව තිබූ වැලිගොඩ දැමීමේ බලපත්‍ර ගාස්තු ආදායම රු.5,263,000 ක් වූ අතර මූල්‍ය ප්‍රකාශනවල එය රු.7,701,533 ක් ලෙස දක්වා තිබීමෙන් වැලිගොඩ දැමීමේ බලපත්‍ර ආදායම සහ ලැබිය යුතු වැලි ගොඩදැමීමේ බලපත්‍ර ගාස්තු ආදායම රු.2,438,533 කින් වැඩියෙන් දැක්විණි.

පියවීමෙන් පසු මුදල් ශේෂ සම්බන්ධයෙන් ගැලපීමක් සිදු කල නොහැකි වේ.

මෙම ආදායම සත්‍ය වශයෙන්ම ලැබූ ආදායමක් බැවින් ආදායම් ලෙස ගලපා ඇත. මෙම තත්ත්වය මගහරවා ගැනීම සඳහා ඉදිරියේදී ගිණුම් පියවීමේදී සම්පූර්ණ ආදායමෙන් ලබා ගතහැකි සියලුම ආදායම් වර්ෂ අවසානයේ ගිණුම් ගත කිරීමට හැකි ක්‍රමයක් සකස් කිරීමට බලාපොරොත්තු වෙමි.

සකස් කර නිවැරදිව ගිණුම්තැබීම් සිදු කිරීමට පියවර ගත යුතුය.

මෙම ආදායම නිවැරදි නොවන බව මාර්තු මාසය වනවිට අනාවරණය වී ඇත. මෙම වැඩිපුර ආදායම 2025 වර්ෂයේ ගිණුම සකස් කිරීමේදී නිවැරදි කිරීමට කටයුතු කරමි.

ආදායම් නිවැරදිව හඳුනාගෙන ගිණුම්ගත කිරීමට වගකිව යුතු නිලධාරීන් කටයුතු කළ යුතුය.

1.5.3 නොසැසඳූ පාලන ගිණුම් හෝ වාර්තා

විෂයය	මූල්‍ය ප්‍රකාශන අනුව වටිනාකම රු.	අනුරූපී වාතරා අනුව වටිනාකම රු.	වෙනස රු.	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
උසාවි ආදායම	රු. 151,474,950	රු. 170,086,999	රු. 18,612,049	වර්ෂය තුළ සත්‍ය වශයෙන්ම ගෙවූ ප්‍රසාද දීමනා සහ ගෙවිය යුතු දීමනා ගැලපීමෙන් පසු ගිණුම් සකස් කර ඇත. නීති අංශයේ තොරතුරු සමඟ සැසඳීමේදී කාලච්ඡේද ක්‍රමය සහ ලැබිය යුතු, ගෙවිය යුතු ගිණුම් ගැලපීම්වල වෙනස්කම් සිදු විය හැක.	අංශ දෙකෙහි ලේඛනවල වෙනස්කම් සැසඳීම් කර නිවැරදි කරගත යුතුය.
උසාවි මුදල් පදනම්ව ගෙවනු ලබන ප්‍රසාද දීමනා	රු. 53,936,477	රු. 100,858,149	රු. 46,921,672	වර්ෂය තුළ සත්‍ය වශයෙන්ම ගෙවූ ප්‍රසාද දීමනා සහ ගෙවිය යුතු දීමනා ගැලපීමෙන් පසු ගිණුම් සකස් කර ඇත. නීති	අංශ දෙකෙහි ලේඛනවල වෙනස්කම් සැසඳීම් කර නිවැරදි කරගත යුතුය.

අංශයේ තොරතුරු සමඟ
සැසඳීමේදී කාලච්ඡේද
ක්‍රමය සහ ලැබිය යුතු,
ගෙවිය යුතු ගිණුම්
ගැලපීම්වල වෙනස්කම් සිදු
විය හැක.

1.6 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නියැදි විගණන පරීක්ෂණවලින් නිරීක්ෂණය වූ නීති, රීති හා රෙගුලාසිවල විධිවිධානවලට අනුකූල නොවීම් පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2020 අගෝස්තු 28 දිනැති අංක 1/2020 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛයෙන් සංශෝධිත මුදල් රෙගුලාසි			
i. මුදල් රෙගුලාසි අංක 877 (1)(ඇ)	අරමුදලේ 2024 වර්ෂයේ අයවැය ලේඛනය සඳහා මහාභාණ්ඩාගාරයේ අනුමැතිය ලබාගෙන නොතිබුණි.	වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ ප්‍රතිපාදන අනුව වන සත්ව සංරක්ෂණ අරමුදලෙන් වියදම් දැරීමට අදාළ විෂයභාර අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාගත යුතුවේ. ඒ අනුව 2024 වර්ෂය සඳහා වූ වන සත්ව සංරක්ෂණ අරමුදලේ අයවැය ලේඛනය විෂය භාර අමාත්‍යවරයා විසින් අනුමත කර ඇති අතර එහි පිටපතක් මහා භාණ්ඩාගාරය වෙත යොමුකර ඇත.	මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළ යුතුය.
ii. මුදල් රෙගුලාසි අංක 877 (1)(ඇ)	අනුමත කරන ලද අයවැයකින් තොරව අරමුදල යටතේ කිසිදු වියදමක් දැරිය නොහැකි වුවද එවැනි අනුමැතියකින් තොරව රු.2,923,347,754 ක වියදම් 2024 වර්ෂය තුළදී අරමුදල මගින් දරා තිබුණි.	වනසත්ව සංරක්ෂණ අරමුදලේ 2024 අයවැය දෙවරක් සංශෝධනය කර ඇති අතර, සංශෝධිත අයවැය අනුමැතිය අනුව අදාළ වියදම් සිදු කර ඇත.	මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළ යුතුය.
iii. මුදල් රෙගුලාසි	සෑම අරමුදලක් සඳහාම වෙනම බැංකු ගිණුමක් පවත්වා ගෙන යා යුතු වුවත් අරමුදලේ කටයුතු	මේ සම්බන්ධයෙන් වනජීවී අමාත්‍යාංශය මගින් රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ	මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළ යුතුය.

අංක 877 (2)(අ)	දෙපාර්තමේන්තු බැංකු ගිණුම මගින් පොදු තැන්පත් ගිණුම හරහා සිදු කර තිබුණි.	අධ්‍යක්ෂ ජනරාල් වෙත ලිපියක් යොමු කර ඇති අතර, රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන උපදෙස් අනුව ඉදිරි ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරන බව දන්වමි.
(ආ) මුදල් රෙගුලාසි 877(2)(ඇ) සම්බන්ධ මාර්ගෝපදේශ 04 හි 3 වන රෙගුලාසිය	එක් එක් කාර්තුව අවසානයේ අරමුදලේ ප්‍රගතිය සමාලෝචනය කළ හැකි පරිදි ක්‍රියාකාරී සැලැස්මට අදාළ කාර්තුව ප්‍රගතිය කාර්තුව අවසන් වී දින 15 කට පෙර රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව, ජාතික අයවැය දෙපාර්තමේන්තුව හා විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු වුවද, එම ප්‍රගති වාර්තා සකස් කර නොතිබුණි.	2025 වසරේ සිට ක්‍රියාකාරී සැලැස්මට අදාළ කාර්තුවය වාර්තා සකස් කර නියමිත දිනට අදාළ අංශ වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරමි.
(ඇ) 2019 ජුනි 13 දිනැති හා අංක 01/2018(i) දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛයේ 03 ඡේදය	සියලුම රාජ්‍ය ආයතන විසින් සපයනු ලබන්නාවූ විවිධ සේවාවන් සඳහා දැනට අය කරනු ලබන ගාස්තු සියයට 15 කින් ඉහළ දැමිය යුතු වුවද, 2006 පෙබරවාරි 20 දිනැති අංක 1433/4 දරන අති විශේෂ ගැසට් පත්‍රය ප්‍රකාරව ජාතික රක්ෂිතයක හෝ අභය භූමියක පිහිටි ජලාශයක මසුන් ඇල්ලීමට භාවිත කරනු ලබන ධීවර යාත්‍රා සඳහා අය කරනු ලබන රු.250 ක බලපත්‍ර ගාස්තුව සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් සංශෝධනය කර නොතිබුණි.	ගාස්තු සංශෝධනය සඳහා භාෂාත්‍රයෙන් සකස් කරන ලද ගැසට් පත්‍රයේ අවසන් කෙටුම්පත නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කර ඇති අතර, මීට අදාළව පෙර නිකුත් කර ඇති ගැසට් පත්‍රයන්හි තොරතුරු ඉල්ලා ඇති බැවින් එම තොරතුරුද නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කර ඇත.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. 4,493,692,811 ක අතිරික්තයක් වූ අතර ඊට අනුරූප ඉකුත් වර්ෂයේ අතිරික්තය රු. 2,517,770,342 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.1,975,922,469 ක වර්ධනයක් නිරීක්ෂණය වූ අතර ප්‍රවේශපත්‍ර මිල ගණන් ඉහළ දැමීම හා පැමිණෙන නරඹන්නන් සංඛ්‍යාව වැඩි වීම මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය
3.1 කළමනාකරණ දුර්වලතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2021 හා 2022 වර්ෂයන් තුළදී නිම කිරීමට සැලසුම් කර තිබූ වටිනාකම රු.1,732,778 ක් වූ මහකනදරාව විදුලි සැපයුම හා රන්දෙනිගල පුහුණු මධ්‍යස්ථානයේ ආලෝකකරණය යන කාර්යයන්හි වැඩ 2025 මැයි වනවිටත් අවසන්ව නොතිබුණි.	විදුලිබල මණඩලට ගෙවීම් සිදුකර ඇති නමුත් මේ වන තෙක් සැපයුම් ලබා දී නැති අතර අවශ්‍ය පීට් සී බට ගිණුම් අංශය විසින් මිලදී ගෙන රන්දෙනිගල කාර්යාලයට යවා ඇති නමුත් කාර්ය අවසන් වී නැත.	සැලසුම් කළ පරිදි ව්‍යාපෘති නිම කිරීමට පියවර ගත යුතුය.
(ආ) වරදකරුවන්ගෙන් අධිකරණ විසින් අයකරනු ලබන සියළුම දඩ මුදල් අරමුදල වෙත අයකර ගැනීමටත් එසේ අරමුදලට බැරවන මුදල් අදාළ පාර්ශ්ව වෙත ප්‍රමාදයකින් තොරව ත්‍යාග වශයෙන් ලබා දීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණ, පොලිස් දෙපාර්තමේන්තුව හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අතර තොරතුරු හුවමාරු කිරීමේ නිසි ක්‍රමවේදයක් සකස් කිරීමටත් ක්‍රියාකර නොතිබුණි. මේ හේතුවෙන් අධිකරණවලින් ලද එහෙත් 2024 දෙසැම්බර් 31 දිනට නොගෙවන ලද ප්‍රසාද දීමනා රු.87,336,100 ක් ව පැවති අතර ඉන් රු.46,085,600 ක් වර්ෂ 2 සිට 12 දක්වා කාල පරාසයක් සහිත ප්‍රසාද දීමනා විය.	නීති අංශය වෙතින් තොරතුරු විමසා ඇති අතර, අදාළ තොරතුරු ලද පසු ඔබ වෙත ඉදිරිපත් කරමි.	අදාළ පාර්ශ්ව සමග තොරතුරු හුවමාරු කරගැනීමට නිසි ක්‍රමවේදයක් සකස් කරගතයුතු අතර ප්‍රසාද දීමනා ගෙවිය යුතු පුද්ගලයින් හඳුනාගෙන ප්‍රමාදයකින් තොරව ගෙවීම් කිරීමට කටයුතු කළයුතුය.